



තාක්ෂණික ආයතනය මොරටුව විශ්වවිද්‍යාලය

දියගම, හෝමාගම

ප්‍රසම්පාදන දැන්වීමයි

පවිත්‍රතා හා සනීපාරක්ෂක සේවාවන් සඳහා මිලගණන් කැඳවීම (2022/2023)

ITUM/1/1/2/2022-2023

මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් ආයතනයේ කලාපයන් 03ක් සඳහා 2022.11.01 දින සිට 2023.10.31 දින දක්වා පවිත්‍රතා හා සනීපාරක්ෂක සේවාවන් පවත්වාගෙන යාම සඳහා 2022 සැප්තැම්බර් 27 වන දින පස්වරු 2.00 දක්වා ලියාපදිංචි සහ පිළිගත් ආයතන වලින් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ.

ලංසු ලියවිලි හා අදාළ උපදෙස් ගාස්තුවකින් තොරව සාමාන්‍ය පාලන අංශයේදී කාර්යාල වේලාවන් තුළ පරීක්ෂා කළ හැකිය. 2022 සැප්තැම්බර් 05 වන දින සිට 2022 සැප්තැම්බර් 26 වන දින දක්වා හෝමාගම ලංකා බැංකු ශාඛාවේ ගිණුම් අංක 308280 (මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනය) වෙත සෘජුව හෝ අන්තර් ජාල බැංකු සේවා යටතේ හෝ රු. 3,000/- ක (ආපසු නොගෙවන) ලංසු ලියවිලි ගාස්තුවක් ගෙවීමෙන් ලබාගන්නා ලද්දු සාමාන්‍ය පාලන අංශය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ ලංසු ලියවිලි ලබාගත හැකිය.

පූර්ව ලංසු රැස්වීමක් 2021.09.14 වැනි දින පෙරවරු 9.00 ට ආයතනයේ 3 වන මහලේ රැස්වීම් ශාලාවේදී පැවැත්වේ.

එක් එක් ටෙන්ඩර්පත් බහාලන කවරයේ වම්පස ඉහල කෙළවරේ “පවිත්‍රතා හා සනීපාරක්ෂක සේවා කටයුතු සඳහා මිල ගණන් කැඳවීම කලාප ඒ /බී /සී” යනුවෙන් අදාළ පරිදි සඳහන් කර මුද්‍රා තබන ලද ලංසු ලියවිලි, පිටපතක්ද සහිතව “සභාපති ප්‍රසම්පාදන කමිටුව, තාක්ෂණික ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය, දියගම, හෝමාගම” යන ලිපිනයට 2022 සැප්තැම්බර් 27 වන දින පස්වරු 3.00 ට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ සාමාන්‍ය පාලන අංශයේ තබා ඇති ලංසු බහාලන පෙට්ටියට (Tender Box) බහාලීමට හැකිය. ලංසු සුරක්ෂණවල වටිනාකම ටෙන්ඩර්පත් වල සඳහන් වන අතර එය 2022.12.27 දින දක්වා වලංගු විය යුතුය. ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ. ලංසු කරුවන් හෝ ඔවුන් විසින් නම් කරනු ලබන නියෝජිතයන් ඉදිරියේ 2022 සැප්තැම්බර් 27 වන දින පස්වරු 2.15ට තාක්ෂණික ආයතනයේ 03 වන මහලේ රැස්වීම් ශාලාවේදී ලංසු විවෘත කිරීම සිදුකරනු ලැබේ.

සභාපති
දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව
තාක්ෂණික ආයතනය
මොරටුව විශ්වවිද්‍යාලය
දියගම, හෝමාගම
2022.09.04